

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අභිනකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල අතර 2021 ජුනි 10 දින එළඹි අංක 2000003227 දරන ණය ගිවිසුම හා අංක 2000003226 ප්‍රදාන ගිවිසුමේ 9.03 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුවට වාර්තා කළයුතු යැයි මා සලකන මාගේ අදහස් හා නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා කාලය

ණය ගිවිසුම අනුව, කෘෂිකර්ම අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය සහ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අභිනකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ.

ව්‍යාපෘති ප්‍රදේශයේ ග්‍රාමීය කුඩා වතු පවුල් 40,000 ක අභිනකර බලපෑම අවම කිරීමේ හැකියාව සහ වෙළඳපොළ සහභාගීත්වය ගොඩනැගීම ව්‍යාපෘතියේ අරමුණු වේ. දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ ඇතුළත් අගය දාම සඳහා ධාරිතා ගොඩනැගීම, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ ඇතුළත් අගය දාම සඳහා ආයෝජනය සහ ව්‍යාපෘති කළමනාකරණය සහ සම්බන්ධීකරණය යන සංරචක තුනක් යටතේ ව්‍යාපෘතියේ කටයුතු ක්‍රියාත්මක වේ.

ණය ගිවිසුම අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු. මිලියන 14,756.40 කට සමාන වූ ඇ.ඩො.මිලියන 81.98 වන අතර ඉන් රු.මිලියන 7,697.88කට සමාන වූ ඇ.ඩො.මිලියන 42.76ක් සැපයීම සඳහා කෘෂිකර්ම සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල සමඟ එකඟ වී තිබුණි. ඉතිරි මුදල රු. මිලියන 2,268 කට සමාන වූ ඇ.ඩො. මිලියන 12.60 ශ්‍රී ලංකා රජය විසින් මූල්‍යනය කිරීමට බලාපොරොත්තු වේ.

ව්‍යාපෘතියේ කටයුතු 2021 ජුනි 10 දින ආරම්භ කරන ලද අතර, 2027 ජුනි 10 දින වනවිට නිම කිරීමට සැලසුම් කර තිබුණි.

1.3 තත්ත්වගණනය කළ මතය

මාගේ මතය අනුව, මාගේ වාර්තාවේ 2.1 වන වගන්තියේ විස්තර කර ඇති කරුණුවල බලපෑම හැර, 2024 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ මූල්‍ය තත්ත්වය, වියදම් ප්‍රකාශනය හා එහි මුදල් ප්‍රවාහය ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විසින් විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිති අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.1 ගිණුම්කරණ අඩුපාඩු

ගිණුම්කරණ අඩුපාඩුව	මුදල (රු.මිලියන)	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිත 05 හි 43(අ) වගන්තියට අනුව, එක් එක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් සහ වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දිනට පවතින අවසන් විදේශ විනිමය අනුපාතයට පරිවර්තනය කළ යුතුය. කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ විදේශ ණයට අදාළව රු.මිලියන 114.52 ක සමානාත්මතා ගැලපීම් ඉහත අවශ්‍යතාවයට අනුව සමාලෝචිත වර්ෂය සඳහා ගිණුම්ගත කර නොතිබුණි.	114.52	2024.02.22 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 03/2024 මාර්ගෝපදේශයට අනුකූලව, 2024 වර්ෂය සඳහා ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශනවල සමානාත්මතා ගැලපීම් ඇතුළත් කර නොමැත.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන් පිළිපදින්න.

2.2 නීතිරීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නීතිරීති හා රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම / විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
(අ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2019 ජූලි 09 දිනැති සිපීඅයිආර්/2019/03-1 (Ins. & Cir) වක්‍රලේඛය සහ 2021 අප්‍රේල් 09 දිනැති සිපීඅයිආර්/2021/02-02 වක්‍රලේඛය	සියලුම රජයේ ආයතන විසින් කාර්තුවෙන් පසු ලබන මාසයේ 15 වන දිනට පෙර සැපයුම්කරුට වැට් බදු ගෙවීම් පිළිබඳ විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවිය යුතුය. නමුත් ව්‍යාපෘතිය ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම එම විස්තර සකස් කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යවා නොතිබුණි.	අදාළ වක්‍රලේඛයට සහ බලධාරීන් විසින් සපයනු ලබන මාර්ගෝපදේශයන්ට අනුකූලව, හිඟ වැට් බදු ගෙවීම් තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම සහතික කිරීම සඳහා ව්‍යාපෘතිය විසින් අවශ්‍ය පියවර ගෙන ඇත.	දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ වැට් බදු ගෙවීම් තොරතුරු යැවීමට අවශ්‍ය පියවර ගත යුතුය .

3. භෞතික කාර්යසාධනය

3.1 ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳ භෞතික හා මූල්‍ය ප්‍රගතිය

සංරචකය	2024 දෙසැම්බර් 31 දිනට	ප්‍රමාදය/ විගණන නිරීක්ෂණය	ප්‍රමාදයට හේතු	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශයන්
	අපේක්ෂිත ළඟා කරගෙන භෞතික කාර්ය සාධනය	ඇති කාර්ය සාධනය			
සමස්ත භෞතික කාර්ය සාධනය	40.19	15	ඉතිරි ක්‍රියාත්මක කිරීමේ කාලය තුළ ව්‍යාපෘතියේ අරමුණු සපුරාලීමේ හැකියාව පිළිබඳව අවිනිශ්චිතතාවයක් ඇති වීම.	ව්‍යාපෘතිය ආරම්භයේදී ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීම.	අදහස් නොමැත. ලැබී ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් සැලසුම් කළ කාල රාමුව තුළ අවසන් කළ යුතුය.

3.2 ඌන උපයෝජිත සම්පත්

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 දිනට අරමුදල් පරිහරණයේ ප්‍රගතිය සලකා බැලීමේදී, කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල් ණය මුදලින් මුළු ප්‍රතිපාදන වන ඇ.ඩො.මිලියන 41.74ක මුදලින් ව්‍යාපෘතිය ඇ.ඩො. මිලියන 1.85ක අරමුදල් පමණක් භාවිතා කර ඇති බව නිරීක්ෂණය විය. ප්‍රතිශතයක් ලෙස එය සියයට 4.4ක් විය. එබැවින් ඉතිරි වසර දෙකහමාරක කාලසීමාව තුළ ඉතිරි අරමුදල් සමඟ සලකා බැලීමේදී අරමුදල් භාවිතය අකාර්යක්ෂම වී තිබුණි.	ව්‍යාපෘතිය ආරම්භයේ සිටම, එහි මන්දගාමී භෞතික ප්‍රගතියට අභියෝග කිහිපයක් දායක වී ඇත. ප්‍රධාන කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදයන්, ව්‍යාපෘති කාර්ය මණ්ඩලය තුළ පුරවා නොමැති තනතුරු, කාර්ය මණ්ඩල පිරිවැටුම ඉහළ අනුපාතයක් සහ ව්‍යාපෘති ක්‍රියාකාරකම්වල වෙනස්කම් මෙයට ඇතුළත් වේ.	ව්‍යාපෘතියේ කාර්යයන් සැලසුම් කළ කාල රාමුවක් තුළ සම්පූර්ණ කළ යුතු අතර අරමුදල් කාර්යක්ෂමව භාවිතා කළ යුතුය.
(ආ) ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් එකඟ වූ රජයේ මුළු දායකත්වය ඇ.ඩො.මිලියන 12.60ක් වන අතර, සමාලෝචිත වර්ෂය අවසාන වන විට රජයේ අරමුදලේ සම්පූර්ණ භාවිතය ඇ.ඩො.මිලියන 0.21ක් පමණක් වී තිබුණි. එය එකඟ වූ මුදලින් සියයට 1.66ට සමාන වේ. මෙම ව්‍යාපෘතිය 2027 ජුනි 10 වන විට අවසන් කිරීමට නියමිත අතර ඉදිරි වසර දෙකහමාර තුළ එකඟ වූ	ශ්‍රී ලංකා රජයේ අරමුදල් ප්‍රධාන වශයෙන් යොදාගෙන ඇත්තේ අයිඑෆ්ඒඩී මූල්‍යකරණය කරන ලද ක්‍රියාකාරකම්වලට සෘජුවම සම්බන්ධ බදු ආශ්‍රිත ගෙවීම් සඳහාය, විශේෂයෙන් වැව් ප්‍රතිසංස්කරණය සහ අනෙකුත් සුදුසුකම් ලත් වියදම් සම්බන්ධ ඒවා සඳහාය. ව්‍යාපෘතියේ	ව්‍යාපෘතියේ කාර්යයන් සැලසුම් කළ කාල රාමුවක් තුළ සම්පූර්ණ කළ යුතු අතර අරමුදල් කාර්යක්ෂමව භාවිතා කළ යුතුය.

රජයේ අරමුදලින් ඉතිරි සියයට 98 භාවිතා කිරීම අවිනිශ්චිතය.

අඩු භෞතික ප්‍රගතිය හේතුවෙන් ශ්‍රී ලංකා රජයේ මූල්‍යකරණය අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩුවෙන් භාවිතා කිරීමට ද හේතු වී තිබේ.

(ඇ) සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 891.02ක ප්‍රතිපූරණය කළ හැකි විදේශ ණය සඳහා වෙන් කළ මුදලින් රු.මිලියන 404.67ක් පමණක් ව්‍යාපෘතිය සඳහා භාවිතා කර ඇති බව නිරීක්ෂණය විය. එබැවින් මුළු ප්‍රතිපාදනවලින් සියයට 54.6 ක් නියෝජනය වන පරිදි රු. මිලියන 486.35ක ප්‍රතිපාදන ව්‍යාපෘතිය මගින් ප්‍රයෝජනයට ගෙන නොතිබුණි.

එකඟ වේ. ව්‍යාපෘතියේ සීමිත භෞතික ප්‍රගතිය මෙම උෞත කාර්යසාධනයට දායක වූ ප්‍රධාන සාධකයක් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජයේ මූල්‍යකරණයන් අපේක්ෂිත භාවිතයට වඩා අඩු විය.

ව්‍යාපෘතියේ කාර්යයන් සැලසුම් කළ කාල රාමුවක් තුළ සම්පූර්ණ කළ යුතු අතර අරමුදල් කාර්යක්ෂමව භාවිතා කළ යුතුය.

3.3 මතභේදාත්මක ගනුදෙනු

විගණන නිරීක්ෂණය

කළමනාකරණයේ ප්‍රතිචාරය

විගණකගේ නිර්දේශය

මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී 2020 වර්ෂයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු අතර, එහි සම්පූර්ණ ක්‍රියාත්මක කිරීමේ කාලය වසර හයකි. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධිමත් මූල්‍ය ගිවිසුම 2021 ජුනි 10 වන දින දක්වා අත්සන් නොකළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බලමුලු ගැන්වීමේ මූලික ප්‍රමාදයක් ඇති විය. 2021 මැද භාගයේදී මූල්‍ය ගිවිසුම අත්සන් කළද, ව්‍යාපෘතියේ මූල්‍ය හා මෙහෙයුම් කටයුතු වසරකට පසුව 2022 අගෝස්තු දක්වා ආරම්භ නොවූ බව සටහන් විය. ආරම්භ කිරීමේ මෙම ප්‍රමාදය මුලින් අදහස් කළ වසර හයක කාලය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පවතින කාල රාමුව ඵලදායී ලෙස අඩු කළේය.

අදහස් ලැබී නොමැත.

ව්‍යාපෘතියේ කාර්යයන් කලින් තීරණය කළ කාල රාමුව තුළ සම්පූර්ණ කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණ ගැටලු

සේවක තනතුර	තනතුරු සංඛ්‍යාව 2024 දෙසැම්බර් 31 දිනට අනුමත තර්‍යාසුරප්පාඩු සංඛ්‍යාව/ අතිරික්ත			කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
කෘෂිකර්ම විශේෂඥ තනතුර	06	00	06	දැනට සංශෝධිත සේවක සංඛ්‍යා යෝජනාවක්	අවශ්‍ය පුරප්පාඩු තනතුරු ප්‍රමාදයකින්
ප්‍රදේශ සම්බන්ධීකාරක තනතුර	03	02	01	ඉදිරිපත් කර ඇති අතර, එය අනුමත වූ පසු , දැනට පුරවා නොමැති තනතුරු	තොරව පිරවිය යුතුය.
කාර්යාල සහකාර තනතුර	02	00	02	ඒ අනුව පුරවනු ලැබේ.	

3.5 පද්ධති හා පාලනයන්

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ ප්‍රතිචාරය	විගණකගේ නිර්දේශය
සොල්ට් විෂන් ටෙක්නොලජී (පුද්) සමාගම වෙත රු. 1,470,000ක වටිනාකමකින් යුත් බිසි ගිණුම්කරණ පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා 2022 ඔක්තෝබර් 10 දින ගැණුම් ඇණවුමක් (පීඕ) නිකුත් කරන ලදී . පීඕ හි නියමයන් සහ කොන්දේසි වලට අනුව , සියලුම ස්ථාපන කටයුතු නිකුත් කළ දින සිට දින 26 ක් ඇතුළත අවසන් කළ යුතු විය. 2023 පෙබරවාරි 16 වන දිනට, ගිණුම්කරණ පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා මුළු කොන්ත්‍රාත් මුදලින් සියයට 75 ක් වන රු.1,102,500ක් ගෙවා තිබුණි. ස්ථාපන ක්‍රියාවලිය අවසන් වූ බව වාර්තා වුවද, පද්ධති පිරිවිතර සකස් කිරීම, අයිඑස්ආර් හා සාධාරණීකරණ වැනි වාර්තා සහ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම වැනි අත්‍යවශ්‍ය සංරචක ලබා දුන් විසඳුමට ඇතුළත් කර නොමැති බව නිරීක්ෂණය විය. මෙයින් එකඟ වූ බෙදාහැරීම්වලට අනුකූල නොවන බව පෙන්නුම් කරන අතර පද්ධති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාණවත්භාවය සහ සම්පූර්ණත්වය පිළිබඳ ගැටළු මතු කරයි.	අද වන විට, මුළු කොන්ත්‍රාත් වටිනාකමෙන් සියයට 75ක් පමණක් ගෙවා ඇති අතර, සැපයුම්කරු එකඟ වූ සංරචක සම්පූර්ණයෙන්ම ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් ඉතිරි සියයට 25 අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය එතැන් සිට සැපයුම්කරු සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර, දැනට පද්ධතියට අවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදු කෙරෙමින් පවතී. සියලුම ගිවිසුම්ගත බෙදාහැරීම් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.	ගිණුම්කරණ පද්ධතියට අදාළ සියලු අවශ්‍යතා සම්පූර්ණ කර ප්‍රමාදයකින් තොරව භාවිතා කළ යුතුය.